



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ވަނަ އަދަދު: 40 ރަބުޅު: 161 ވަނަ ދުވަހުގެ ތާރީޚު: 29 ނޮވެމްބަރު 1432 - 27 ފެބްރުއަރު 2011 ވަނަ އަދަދު

86..... ޖަލްސާ	3	ޖަލްސާގެ ބަޔާން
86..... ސަރުކާރުގެ ފަންނު	20.....	ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާން
87..... ސަރުކާރުގެ ފަންނު	28.....	ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާން
92..... ޖަލްސާގެ ބަޔާން	28.....	ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާން
	33.....	ވަނަ އަދަދުގެ ޖަލްސާގެ ބަޔާން

- ޖަލްސާގެ ބަޔާނުގައި ބަޔާންކުރާ ފަންނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު.
- ޖަލްސާގެ ބަޔާނުގައި ބަޔާންކުރާ ފަންނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު.
- ރަދީފުގެ ޖަލްސާގެ ބަޔާނުގައި ބަޔާންކުރާ ފަންނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު. ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނުގެ ބަޔާނުގެ ބަޔާނުގެ ބަޔާނު. ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނުގެ ބަޔާނުގެ ބަޔާނުގެ ބަޔާނު.
- ޖަލްސާގެ ބަޔާނުގައި ބަޔާންކުރާ ފަންނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު، ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު.

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް
 ސަރުކާރުގެ ފަންނުގެ ބަޔާނުގެ ބަޔާނު
 ގަޑީގަތް

ޖަލްސާ: 3323701 ، 3336137
 ފަންނުގެ ބަޔާނު: 3325500
 ގަޑީގަތް: gazette@po.gov.mv
 ވަނަ އަދަދު: www.gazette.gov.mv

Ministry of Finance and Treasury
Male', Republic of Maldives

Ref.No: (IUL) 13-K/13/2011/231
Project Number: TEB/2011/203

INVITATION FOR BIDS

Subject: Construction of 45 Housing Units at R. Dhuvaafaru and 5 Housing Units at Th. Vilufushi on Design and Build Basis

1. The Ministry of Finance and Treasury, on behalf of Ministry of Housing and Environment (the Employer), invites sealed bids from eligible local and foreign firms for **Construction of 45 Housing Units at R. Dhuvaafaru and 5 Housing Units at Th. Vilufushi on Design and Build Basis.**
2. A complete set of the Tender Documents may be obtained from Central Procurement Office of Ministry of Finance and Treasury, from **23rd October 2011 to 02nd October 2011** between **0830 hrs and 1530 hrs** on all working days, upon payment of a non-refundable fee of **MRF 1500.00 (One Thousand Five Hundred).**
3. Bidders may obtain further information from the following address,

Central Procurement Office
Ministry of Finance and Treasury,
Ameenee Magu,
Malé, Maldives,
Tel: (960) 3349191, (960) 3329106
Fax: (960) 3320706, (960) 3324432
E-Mail: tender@finance.gov.mv
4. The Bidder shall furnish a **bid security of MRF 200,000.00 (Two Hundred Thousand Maldivian Rufiyaa)** which shall be valid for 28 days beyond the validity of the Bid. An advance payment of 15% of contract price will be provided upon submission of an advance payment guarantee.
5. A pre-bid meeting will be held on **01st November 2011 at 1100 hours** Maldivian time at the Ministry of Finance and Treasury.
6. Bids shall be valid for a period of **90 days** from the date of bid opening and shall be delivered to the Ministry of Finance and Treasury at the address specified above in Clause 4 of this Invitation for Bids, **on or before 1400 hrs Maldivian time on 21st November 2011**, at which time they will be opened in the presence of the Bidders who wish to attend.
7. This Invitation for Bid is also published in the Ministry of Finance and Treasury website www.finance.gov.mv.

دېرېنېچېر اړخې ته ژمنېدنه اړوند چې مخکې
دغې تړونې ته

سرنوې: (IUL)13-K/13/2011/231
چېرېنېچېر اړخې ته: TEB/2011/203

هوښېر رنځرېدوونکې تړونې

1. دېرېنېچېر اړخې ته رنځرېدوونکې اړوند اړوندېرېدوونکې ته
ځانې ته، چې تړونې ته 45 څو تړونې ته
5 څو تړونې ته د رنځرېدوونکې ته
رکړه ځانې ته اړوندې ته، چې د رنځرېدوونکې ته
رنځرېدوونکې ته تړونې ته د رنځرېدوونکې ته
ژمنېدنه اړوندې ته.
2. چېرېنېچېر اړخې ته 200,000.00
(تړونې ته) رنځرېدوونکې ته، چېرېنېچېر اړخې ته
د رنځرېدوونکې ته 118 تړونې ته.
چېرېنېچېر اړخې ته رنځرېدوونکې ته
نېچېرېدوونکې ته اړوندې ته 5% اړوندې ته چېرېنېچېر اړخې ته
چېرېنېچېر اړخې ته اړوندې ته 15% اړوندې ته چېرېنېچېر اړخې ته
چېرېنېچېر اړخې ته رنځرېدوونکې ته.

3. هوښېرېدوونکې ته تړونې ته 02 تړونې ته اړوندې ته
23 اړوندې ته 2011 اړوندې ته 08:30 اړوندې ته 15:30 اړوندې ته
چېرېنېچېر اړوندې ته. هوښېرېدوونکې ته اړوندې ته
-/1500 (تړونې ته) چېرېنېچېر اړوندې ته. تړونې ته
تړونې ته اړوندې ته هوښېرېدوونکې ته تړونې ته اړوندې ته
چېرېنېچېر اړوندې ته تړونې ته چېرېنېچېر اړوندې ته اړوندې ته
چېرېنېچېر اړوندې ته.

4. چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته
01 تړونې ته 2011 و اړوندې ته تړونې ته 11:00 اړوندې ته،
چېرېنېچېر اړخې ته اړوندې ته چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته
تړونې ته. و اړوندې ته اړوندې ته 21 تړونې ته 2011 و
تړونې ته 14:00 اړوندې ته چېرېنېچېر اړخې ته اړوندې ته
اړوندې ته چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته. هوښېرېدوونکې ته
رېنځرېدوونکې ته چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته اړوندې ته.
چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته تړونې ته، رنځرېدوونکې ته اړوندې ته
چېرېنېچېر اړخې ته و اړوندې ته اړوندې ته چېرېنېچېر اړخې ته اړوندې ته
اړوندې ته چېرېنېچېر اړخې ته.

19 اړوندې ته 2011

دېرېنېچېر اړخې ته ژمنېدنه اړوند چې مخکې
دغې تړونې ته

سرنوې: (IUL)13-K/13/2011/234
چېرېنېچېر اړخې ته: TEB/2011/204

هوښېر رنځرېدوونکې تړونې

1. دېرېنېچېر اړخې ته ژمنېدنه اړوندې ته رنځرېدوونکې ته
ځانې ته، چې تړونې ته د رنځرېدوونکې ته رنځرېدوونکې ته
اړوندې ته رنځرېدوونکې ته د رنځرېدوونکې ته چېرېنېچېر اړخې ته
رکړه ځانې ته اړوندې ته. و اړوندې ته د رنځرېدوونکې ته
رنځرېدوونکې ته تړونې ته د رنځرېدوونکې ته چېرېنېچېر اړخې ته
ژمنېدنه اړوندې ته.

2. چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته اړوندې ته اړوندې ته 31 اړوندې ته
2011 و اړوندې ته تړونې ته 10:00 اړوندې ته، چېرېنېچېر اړخې ته
چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته
چېرېنېچېر اړخې ته اړوندې ته چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته
15 تړونې ته 2011 و اړوندې ته تړونې ته 10:00 اړوندې ته
چېرېنېچېر اړخې ته اړوندې ته چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته
د رنځرېدوونکې ته چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته اړوندې ته
چېرېنېچېر اړخې ته اړوندې ته چېرېنېچېر اړخې ته چېرېنېچېر اړخې ته
سرنوې ته رنځرېدوونکې ته اړوندې ته چېرېنېچېر اړخې ته اړوندې ته
نېچېرېدوونکې ته اړوندې ته چېرېنېچېر اړخې ته اړوندې ته چېرېنېچېر اړخې ته.

23 اړوندې ته 2011

Ministry of Housing and Environment

Republic of Maldives
Scaling-up Renewable Energy
Grant No.: TF099659

Reference No.: (IUL)138/INDIV/2011/87

Date: Oct 24, 2011

Invitation for Interested Consultants

The Government of the Republic of Maldives has received a preparation Grant from Strategic Climate Fund, administered by the World Bank for the development of Investment Plan for the Republic of Maldives under the program for Scaling Up Renewable Energy Program, and intends to apply part of the proceeds of this Trust Fund to payments under the contracts for the services of consultants listed below to undertake data collection and related analysis to aid preparation and drafting of the renewable energy investment plan.

The objective of the Project is to assist the Government with the preparation of an SREP investment plan which will support a country level programmatic approach to Scaling up renewable energy and energy security objectives.

Under the consultancy service the government seeks the services of consultants in the following capacity as individual or firms as defined in the TORs.

- 1- Modeller for island power systems
- 2- Male' thermal power systems expert
- 3- Grid weather data collection expert
- 4- Meteorological Data Advisor
- 5- Building energy management expert

The key functionary of the above selected consultancies is to carry out the tasks outlined in the detailed TORs with guidance and direction from the Renewable Energy Investment Office of the Ministry of Economic Development. The detail TORs are downloadable from the Ministry of Economic Development website www.trade.gov.mv. Each individual TOR provides the scope of work, deliverables and the required qualifications for the consultancy services.

The Ministry of Housing and Environment, now invites interested eligible individuals (both international and national) to submit their Expressions of Interest (EoI). Interested consultants must provide a CV including information that demonstrates that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.)

A consultant will be selected based on the qualifications, in accordance with the procedures set out in the World Bank's Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers, May 2004, revised October 2006 and January 2011.

Interested individuals may obtain an outline Terms of Reference and further information on request by writing to the address below.

The expressions of interest must be submitted to the address by (regular mail, emails or fax) not later than **16:00 hours on October 30, 2011** and shall be available to commence the services no later than November 1, 2011.

Permanent Secretary

Ministry of Economic Development
Boduthakurufaanu Magu, Henveiru
Male', 20125, Republic of Maldives
Tel: +960 3323668 Fax: +960 3336922
email: yusuf.riza@trade.gov.mv

අපි සේවාවන් ලබාදීම සඳහා අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ සේවාවන් සඳහා අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

දුරකථන: +960 3323668, ෆැක්ස්: +960 3336922
 යුසුෆ් රිසා: yusuf.riza@trade.gov.mv

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

- 1- Modeller for Island power systems
- 2- Male Thermal Power Systems
- 3- Grid weather data collection expert
- 4- Metrological Data Advisor
- 5- Building Energy management expert

අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු. අපගේ වෙබ් අඩවිය www.trade.gov.mv වෙත පිවිසීමට සූදානම් කෙරෙමු.

דבריהם יחדיו רבדים ברבים, וזה אשר נכתב
 ע"י הרב רמיה"ל

מס' 141/141/2011/112 (IUL)

דבריהם

דבריהם יחדיו רבדים ברבים, וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל

שעה	יום	מס' דבריהם	מס' דבריהם
11:00	אשר	01 ספר דבריהם 2011	דבריהם נכתבו
11:00	אשר	14 ספר דבריהם 2011	אשר נכתבו

דבריהם יחדיו רבדים ברבים, וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל

26 פרקי דבריהם 1432
 24 ספר דבריהם 2011

דבריהם יחדיו רבדים ברבים, וזה אשר נכתב
 ע"י הרב רמיה"ל

מס' 141/141/2011/113 (IUL)

דבריהם

דבריהם יחדיו רבדים ברבים, וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל

שעה	יום	מס' דבריהם	מס' דבריהם
11:00	אשר	02 ספר דבריהם 2011	דבריהם נכתבו
11:00	אשר	15 ספר דבריהם 2011	אשר נכתבו

דבריהם יחדיו רבדים ברבים, וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל
 וזה אשר נכתב ע"י הרב רמיה"ל

26 פרקי דבריהם 1432
 24 ספר דבריהם 2011

Maldives Transport and Contracting Company Plc

MTCC Tower, 7th Floor
Boduthakurufaanu Magu
Male'
Republic of Maldives

Ref: MTCC-PD/IU/2011/195

Date: 25th October 2011

Invitation to carryout MTCC Plc's Asset verification and valuation

Maldives Transport and contracting Company Plc, is planning to obtain the service of a Chartered Valuer to carry out the verification and valuation of its assets. An Information session with regard to this call will be held on 31st October 2011, 10:00 hrs at MTCC tower 7th Floor.

Interested parties are requested to submit their proposal with the below details.

- A profile with details of services rendered.
- Details of similar projects undertaken in the past.
- Qualification and experience of the team members assigned to this project.
- Proposed fee.
- Methodology adopted and timeframe.

Deadline for submission of the proposal is 1100hrs on the 14th November 2011. The proposals submitted will be opened in the presence of all the respondents.

Proposals must be submitted to:

MTCC Tower
7th Floor
Maldives Transport and Contracting Company Plc
Boduthakurufaanu Magu, Male
Tel: +960 332 6822
Fax: +960 332 3221

For enquiries please contact:

Mohamed Hussain
Manager
Accounts and Finance Department
Tel: +960 300 1200
Mob: +960 7772726
Email: mohamed.hussain@mtcc.com.mv

މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން

MTCC-PD/IU/2011/195: ސަރަޙައްދު

މުވަދަތުގެ ވަނަ ބައި

"އިންޖެނިއަރ ވާރިސަޝަން ފޯމިއުލޭޝަން ޕްރައިވަޓް ލިމިޓެޑް" ގެ ސަރަޙައްދު
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން

MTCC-PD/IU/2011/191 ގެ ސަރަޙައްދު ސަރަޙައްދު ސަރަޙައްދު ސަރަޙައްދު ސަރަޙައްދު
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން

މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން

މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން

1432 ފަދަ ނަންބަރު
25 ނަންބަރު 2011

މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން

50/2011: ސަރަޙައްދު

މުވަދަތުގެ ވަނަ ބައި

"އިންޖެނިއަރ ވާރިސަޝަން ފޯމިއުލޭޝަން ޕްރައިވަޓް ލިމިޓެޑް" ގެ ސަރަޙައްދު
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން

މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން
މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކަށް ދަންނަވާ ލިޔެކިޔުން

1432 ފަދަ ނަންބަރު 29
27 ނަންބަރު 2011

Ministry of Housing and Environment
Male' Republic of Maldives

Date: 27 October 2011
Ref no: 138/138/2011/116

**Invitation for Bids: Preparation of video spots
on renewable energy and energy efficiency**

Ministry of Housing and Environment invites for submission of bids for preparation of video spots on renewable energy and energy efficiency in Maldives.

A pre bid meeting will be held on **31 October 2011 (Monday) at 1300** hrs at Ministry of Housing and Environment.

Clarification may be sought out until **02 November 2011 (Wednesday) at 1500 hrs.**

Financial proposals and a detailed work scheduled must be submitted along with a company profile and portfolios.

Bid opening will take place on **14 November 2011 at 1300 hrs** at Ministry of Housing and Environment.

Bidders may obtain further information from the following address

Ministry of Housing and Environment
Climate Change and Energy Department
Ameenee Magu, Maafannu, Male' Republic of Maldives
Tel: + (960) 3004 117 or + (960) 3004 300
Fax: + (960) 3004 301
Email: energy@mhe.gov.mv; climate@mhe.gov.mv;
secretariat@mhe.gov.mv

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ

ސަފުޔު ނަންބަރު: 138/138/2011/116

ފޮޓޯ ޖެނަރޭޝަން

ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން

ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
31 ޕްލޭނިންގ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން 13:00
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
14 ޕްލޭނިންގ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން 2011
13:00 ޕްލޭނިންގ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
02 ޕްލޭނިންގ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން 2011
15:00 ޕްލޭނިންގ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން

ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޔަން ޕްލޭނިންގ ޔަން ޕްރޮޓެކްޝަން
މާލެ ރިޕުބްލިކް ޔަން ދިވެހިރާއްޖެ ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
ފޯން ނަންބަރު: + (960) 300 4117 ޕްލޭނިންގ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
+ (960) 300 4300 ޕްލޭނިންގ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
ފެކްސް ނަންބަރު: + (960) 300 4301
ފިލްމު ޖެނަރޭޝަން: energy@mhe.gov.mv
ފިލްމު ޖެނަރޭޝަން: climate@mhe.gov.mv
ސެކްރެޓޭރިއަޓް ޖެނަރޭޝަން: secretariat@mhe.gov.mv

27 ފަންޓޭޝަން 1432
25 ޕްލޭނިންގ 2011

සංඛ්‍යා: 426-PD/IUL/2011/139

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව

1. රාජ්‍ය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදවීමේදී සහභාගී වීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීමා කිරීම සඳහා පවත්වනු ලබන පරීක්ෂණයකට සහභාගී වීමට අවදානමක් පවතී. පරීක්ෂණයේදී සහභාගී වීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100 ක් පමණක් වීමට අවදානමක් පවතී. පරීක්ෂණයේදී සහභාගී වීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100 ක් පමණක් වීමට අවදානමක් පවතී.

2. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදවීමේදී සහභාගී වීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 100 ක් පමණක් වීමට අවදානමක් පවතී. පරීක්ෂණයේදී සහභාගී වීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 300 ක් පමණක් වීමට අවදානමක් පවතී.

3. පරීක්ෂණයකට සහභාගී වීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 14:00 ට පසුව පමණක් පවත්වනු ලබන පරීක්ෂණයකට සහභාගී වීමට අවදානමක් පවතී. පරීක්ෂණයේදී සහභාගී වීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 14:00 ට පසුව පමණක් පවත්වනු ලබන පරීක්ෂණයකට සහභාගී වීමට අවදානමක් පවතී.

ආපසු හැරවීමේදී සහභාගී වීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 14:00 ට පසුව පමණක් පවත්වනු ලබන පරීක්ෂණයකට සහභාගී වීමට අවදානමක් පවතී.

රාජ්‍ය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
සෞඛ්‍ය සේවා, ත්‍රිකුණාමලය

දුරකථන: 960 6885003

දුරකථන: 960 6885002

විද්‍යුත් තැපෑල: admin@adducity.gov.mv

ප්‍රකාශනයේ දිනය: 2011 අගෝස්තු 26
ප්‍රකාශනයේ සංඛ්‍යාව: 1432

Secretariat of the Addu City Council

City Hall, Medhe aari Magu,
Medhevau, Hithadhoo,
Addu City, 19 – 020,
Republic of Maldives
Phone: +960 688 5003 Fax: +960 688 5002
E-mail: admin@adducity.gov.mv

IFB No:

26 October 2011

INVITATION FOR BIDS

Subject: For the Operations and Maintenance of Addu Convention Center and to develop a minimum Hundred Room City Hotel nearby Addu Convention Center.

1. Secretariat of the Addu City Council, on behalf of the Government of the Republic of Maldives hereby announces for the Public tendering for the Operations and Maintenance of the Addu Convention Center, and also the Secretariat of the Addu City Council, on behalf of the Government of the Republic of Maldives represented by the Ministry of Tourism, Arts and Culture hereby announces for the Public tendering for the lease of a designated land in Addu City for the Design, Build and Operation of a minimum 100 Room City Hotel as part of the Convention Center.
2. A Complete Set of Tender Documents will be available at the Secretariat of the Addu City Council from 30th October 2011 to 9th November 2011. The Bid Documents will be sold for MRF.2000/- (Two thousand Rufiyaa) for Maldivian Parties and US\$300/- (Three Hundred Dollars) for foreigners. For the purpose of selling Bid Documents the Secretariat will be open on 30, 31 October 2011 and on 1, 2, 3, 7, 8, 9 November 2011 between 9.00hrs and 15.00hrs.
3. Bidders may obtain further information from the following addresses.

Secretariat of the Addu City Council
Medheari Magu
Addu City
Republic of Maldives
Tell: 960 6885003
Fax: 960 688 5002
E-mail: admin@adducity.gov.mv

4. A Pre-Bid Meeting will be held on 16th November 2011 at 14.00hrs, at Secretariat of the Addu City Council.
5. Bids will be opened on 15th December 2011 at 14.00hrs at Secretariat of the Addu City Council, with the presence of all Bidders who wish to attend.

2011-01-22 (IUL)220-AF/01/2011/105

2011-01-22

2011-01-22

2011-01-22 (IUL)220-AF/01/2011/105
 2011-01-22

2011-01-22	2011-01-22	2011-01-22	2011-01-22
11:00	2011-01-22	30	2011-01-22
11:00	2011-01-22	01	2011-01-22

2011-01-22 (IUL)220-AF/01/2011/105
 2011-01-22

2011-01-22

2011-01-22

2011-01-23 (IUL)23-AP/1/2011/284

2011-01-23

2011-01-23 (IUL)23-AP/1/2011/284
 2011-01-23

2011-01-23 (IUL)23-AP/1/2011/284
 2011-01-23

2011-01-23 (IUL)23-AP/1/2011/284
 2011-01-23

2011-01-23

2011-01-23



Head Office, 3rd floor, Sea Tracs Building, Boduthakurufaanu
Magu, Male' 20251, Republic of Maldives
Tel: 3330134, Fax: 3330115, SWIFT: MALBMVMV, Email:
admin.department@bml.com.mv, Reg. no. C-22/1982

BML/PRA-BID/2011/124

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު.

މި ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 10:00 ގައި 15 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 10:00 ގައި 21 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 11:00 ގައި 20 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 11:00 ގައި 20 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު.

މި ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 10:00 ގައި 21 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 11:00 ގައި 20 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު.

1432 ވަނަ ދުވަހު 29
2011 ވަނަ އަދަދު 27



Head Office, 3rd floor, Sea Tracs Building, Boduthakurufaanu
Magu, Male' 20251, Republic of Maldives
Tel: 3330134, Fax: 3330115, SWIFT: MALBMVMV, Email:
admin.department@bml.com.mv, Reg. no. C-22/1982

BML/PRA-BID/2011/122

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު.

މި ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 11:00 ގައި 14 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 10:00 ގައި 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 11:00 ގައި 20 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 11:00 ގައި 20 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު.

މި ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 11:00 ގައި 20 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 11:00 ގައި 20 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 4 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު.

www.bankofmaldives.com.mv
29 ވަނަ ދުވަހު 1432
27 ވަނަ ދުވަހު 2011

މި ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު.

51/2011: ސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

މި ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 15:00 ގައި 15 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު، 15:00 ގައި 15 ވަނަ ދުވަހު 2011 ވަނަ އަދަދު، 27 ވަނަ ދުވަހު.

1432 ވަނަ ދުވަހު 29
2011 ވަނަ އަދަދު 27

רמת השרון, פתח תקוה, מודיעין, רמת השרון, קרית גת, מודיעין

מס' 396-A/2011/41

הודעה

הודעה לשימוש משותף

התקנת מערכת מידע, הודעה לשימוש משותף. 03 מחלקת מידע ומערכת מידע. 14.02.2011 שעות 02:00. הודעה לשימוש משותף. הודעה לשימוש משותף. הודעה לשימוש משותף. הודעה לשימוש משותף. הודעה לשימוש משותף. הודעה לשימוש משותף.

תוכן ההודעה

- DESKTOP
- Acer Emachine EMD ET1862-355
- (3.2Ghz, 3MB Cache 133Mhz) Intel Core i3 Processor 550
- 2GB DDR3 Ram
- 500GB Hard Disk
- DVD Writer Drive
- Cardreader All In One
- Intergrated GMA HD256MB Graphics
- Acer PS2 keyboard & Mouse
- Acer 18.5" Wide LCD monitor

- 03 מחלקת מידע ומערכת מידע.
- הודעה לשימוש משותף.
- הודעה לשימוש משותף.
- הודעה לשימוש משותף.
- הודעה לשימוש משותף.
- 01 מחלקת מידע ומערכת מידע.
- הודעה לשימוש משותף.
- הודעה לשימוש משותף.

רמת השרון, פתח תקוה, מודיעין, רמת השרון, קרית גת, מודיעין

- 02 מחלקת מידע ומערכת מידע.
- הודעה לשימוש משותף.
- הודעה לשימוש משותף.
- הודעה לשימוש משותף.
- 03 מחלקת מידע ומערכת מידע.
- הודעה לשימוש משותף.
- הודעה לשימוש משותף.
- הודעה לשימוש משותף.

מידע נוסף

#	מחלקת מידע	מס' פקדון
1	רמת השרון	70
2	פתח תקוה	15
3	מודיעין	05
4	רמת השרון	10

- רמת השרון, פתח תקוה, מודיעין, רמת השרון, קרית גת, מודיעין.
- רמת השרון, פתח תקוה, מודיעין, רמת השרון, קרית גת, מודיעין.
- רמת השרון, פתח תקוה, מודיעין, רמת השרון, קרית גת, מודיעין.
- רמת השרון, פתח תקוה, מודיעין, רמת השרון, קרית גת, מודיעין.

24.08.2011

Տրված անկողնի համարները նշված են ստորագրված փաստաթղթում:

Տրված համար: 4-C/2011/68

Ամսագրի

Արևիկա համար

Տրված անկողնի համարները նշված են ստորագրված փաստաթղթում:

Տրված համար: 4-C/2011/62

(04 Արևիկա 2011) արևիկա համարները նշված են ստորագրված փաստաթղթում:
Արևիկա համարները նշված են ստորագրված փաստաթղթում:
Արևիկա համարները նշված են ստորագրված փաստաթղթում:

1. Բնակավայրի մակերեսը 4×8 և

1. Բնակավայրի մակերեսը 4×6 և

1. Բնակավայրի մակերեսը (հատկապես)

4. Բնակավայրի մակերեսը (հատկապես)

1. Բնակավայրի մակերեսը

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

25 Արևիկա համար 2011

Տրված անկողնի համարները նշված են ստորագրված փաստաթղթում:

Տրված համար:

Տրված համար:

209-SCPEU/IUL/2011/13 Տրված համար:

Ամսագրի

Արևիկա համար

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

02 Արևիկա համար 2011 Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

2011 Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

05 Արևիկա համար

01 Արևիկա համար

01 Արևիկա համար

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

27 Արևիկա համար 1432

25 Արևիկա համար 2011

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

113-PRC/I-2011/148 Տրված համար:

Ամսագրի

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:
Վերջին համարները նշված են ստորագրված փաստաթղթում:

28 Արևիկա համար 1432

26 Արևիկա համար 2011

STATE TRADING ORGANIZATION PLC

Male' Republic of Maldives

Ref No: 60-ADM/2011/226

Date: 27th October 2011

**TENDER NOTICE ISSUED BY STATE TRADING ORGANIZATION PLC FOR SUPPLY
AND DELIVERY OF WHEAT FLOUR**

Tenderers are hereby invited by State Trading Organization Plc. of the Republic of Maldives, for supply and delivery of Wheat Flour. The eligible Tenderers, are limited to those who have been supplying "the product" in the International market.

General Description

Title: Supply and Delivery Wheat Flour

Organization of execution: State Trading Organization Plc. of the Republic of Maldives

The Product to be tendered: Wheat Flour produced in the United States of America, the United Arab Emirates, Australia, Canada, Turkey, India, the Republic of Indonesia, Thailand, Malaysia, and the Republic of the Philippines, the Republic of Singapore, the Democratic Socialist Republic of Sri Lanka, European Countries and South American Countries.

Scope of Work: Wheat Flour (the Product) in Break Bulk or 20ft containers to the port of Male, the Republic of Maldives.

Shipment: The shipments of the Products shall be made in separate shipments. Each shipment shall be in accordance to a schedule set by the Purchaser. Total shipment quantity shall be 3000 Metric Tones

A complete set of bidding documents in English may be obtained upon payment of a non-refundable fee of US\$ 150.00 latest by **15th November 2011 at 1600hrs**. The method of payment shall be by cash, cashier's check or direct deposit to our US\$ account no. **7701-100471-001** SWIFT code: **MALBMVMV at the Main Branch of Bank of Maldives PLC.**

Questions and Replies: Questions shall be type-written in English and shall be submitted to the address specified below. Deadline for queries is 1300 hrs (Maldives Time) 17th November 2011 by e-mail. Replies to questions will be given to all those who bought the Tender Documents, not later than 20th November 2011 by e-mail.

Tender Opening: 27th November 2011 at 13:00hrs at the conference room of State Trading Organization PLC, Head Office Building in the presence of bidders or their authorized representatives who choose to attend.

STATE TRADING ORGANIZATION PLC.

Address: Boduthakurufaanu Magu, Maafannu, Male' 20345, Republic of Maldives

Telephone: +960 33 44 333 / +960 33 44 270

Facsimile: +960 33 44 336

Contact person: Mr. Hassan Sinaan

E-mail Address: contracting@stomaldives.net

For further information, please contact STO Plc. on the above address.

ސަރުކާރުގެ ލެޓަރް ނަޔަންބަރް: (IUL)223/1/2011/93

ފޮޓޯޕްރޮޖެކްޓް

ފޮޓޯޕްރޮޖެކްޓްގެ ސަރުކާރުގެ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން
ފޮޓޯޕްރޮޖެކްޓްގެ ސަރުކާރުގެ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން
ފޮޓޯޕްރޮޖެކްޓްގެ ސަރުކާރުގެ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން
ފޮޓޯޕްރޮޖެކްޓްގެ ސަރުކާރުގެ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން
ފޮޓޯޕްރޮޖެކްޓްގެ ސަރުކާރުގެ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން

ސަރުކާރުގެ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ	ފޮޓޯޕްރޮޖެކްޓްގެ ސަރުކާރުގެ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ
2 ޕްރޮޖެކްޓްޔާ 2011 ވަނަ ޕްރޮޖެކްޓްޔާ 11:00 އިރު ޤައުމީ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން (މާޒީ ރަޖިސްޓްރެޝަން ނަންބަރު / ފޮޓޯޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން ލެޓަރް ނަޔަންބަރު)	31 ޕްރޮޖެކްޓްޔާ 2011 ވަނަ ޕްރޮޖެކްޓްޔާ 11:00 އިރު ޤައުމީ ޖިނަރަލް ޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން (މާޒީ ރަޖިސްޓްރެޝަން ނަންބަރު / ފޮޓޯޕްރޮޖެކްޓްޔާ ގުޅިގެން ލެޓަރް ނަޔަންބަރު)

29 ވަނަ ޕްރޮޖެކްޓްޔާ 1432
27 ޕްރޮޖެކްޓްޔާ 2011

Ministry of Housing and Environment
IDA Credit No.: 4427-MV

Letter No.: (IUL)138-FS/1/2011/65
Date: October 27, 2011

Invitation for Bids

1. The Government of the Republic of Maldives has received credit from the International Development Association (IDA) towards the cost of Maldives Environmental Management Project (MEMP), and it intends to apply part of the proceeds of this credit to eligible payments under the Contract for the **Supply of IT Equipments to Spatial Planning Unit**.
2. MEMP on behalf of the Ministry of Housing and Environment now invites sealed bids from eligible and qualified bidders to supply IT Equipments in accordance with the bidding document.
3. Bidding will be conducted through the National Competitive Bidding (NCB) procedures specified in the World Bank's *Guidelines: Procurement under IBRD Loans and IDA Credits, May 2004, revised in October 2006* and is open to all bidders from Eligible Source Countries as defined in the Guidelines.
4. Interested eligible bidders may obtain further information from MEMP- Project Management Unit during office hours and inspect the Bidding Documents at the address given below from 1000 hours to 1400 hours on week days.

5. Qualifications requirements include: Bidder must have, during the last two (2) years, successfully completed the supply of laboratory equipments. Margin of preference for goods manufactured domestically shall not be applied. Additional details are provided in the Bidding Documents.
6. A complete set of Bidding Documents in English may be obtained by interested bidders on the submission of a written application to the address below. An e-copy of the Bidding Documents may be sent to interested bidders by email on request to MEMP-Project Management Unit to the email address given below.
7. Bids must be delivered to the address below at or before **November 17, 2011 at 1100 hours** local time. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be opened in the presence of the bidders' representatives, who choose to attend in person at the address below at **November 17, 2011 at 1100 hours**. All bids must be accompanied by a Bid Securing Declaration.
8. The address referred to above is:
Project Manager
Maldives Environmental Management Project
Ministry of Housing and Environment
Ameenee Magu, Maafannu
Male', Republic of Maldives
Telephone: 00 960 3004300
Fax number: 00 960 3004301
Email: memp@mhe.gov.mv

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සංඛ්‍යාව: (IUL)138/1/2011/65

අභ්‍යන්තර සේවා දෙපාර්තමේන්තුව

IFQ No: 012/098441-MAL

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අංකය	නම
1	NGIS 01
4	NGIS 02
1	NGIS 03
4	NGIS 04
1	NGIS 05

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

27 වන අංකය 2011

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සංඛ්‍යාව: (IUL)14-A3/1/2011/55

අභ්‍යන්තර සේවා දෙපාර්තමේන්තුව

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සහයෙන්
 ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

28 වන අංකය 1432

26 වන අංකය 2011

لارائو کرسر

سارو سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر: SCUL/2011/AD/151
 سوسر سوسر: 27 سوسر سوسر 2011

لارائو کرسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر 31 سوسر سوسر 2011 سوسر سوسر 14:00 سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 9914290 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر 02 سوسر سوسر 2011 سوسر سوسر
 14:00 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

- سوسر سوسر سوسر سوسر سوسر سوسر
- سوسر سوسر سوسر سوسر
- سوسر سوسر سوسر سوسر سوسر سوسر
- سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر: 9914290 سوسر سوسر: 6800004

سوسر سوسر: info@southcentralutilities.com

لارائو کرسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر: (IUL)13-J1/13/2011/237

لارائو کرسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 2011 سوسر سوسر سوسر سوسر 14:30 سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر 2 سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر 14 سوسر سوسر 2011 سوسر سوسر 14:30 سوسر سوسر
 15:00 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 50,000/- سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

28 سوسر سوسر: 1432

26 سوسر سوسر: 2011

27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00

3355105 3355175
 28 1432
 26 2011

27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00
 27 2011 11:00 13:00

15 2011 10:30
 3
 26 2011

Housing Development Corporation Limited

3rd Floor, HDC Building,

Hulhumalè, Maldives

Telephone: (960) 3353535

Facsimile: (960) 3358892

Website: www.hdc.com.mv

Email: estate@hdc.com.mv

Queries submitted after the given date, will not be accepted. And the information requested in late submissions will not be provided.

9. A pre-bid meeting to provide information for interested bidders will be held at 10:30 hrs on Tuesday, 15th November 2011 at the Conference Room of the Corporation's Head Office located in Hulhumale'. All interested bidders are welcome to attend this meeting.
10. Interested bidders can submit their bids to the respective counters set up for the purpose at the Exhibition Centre, Ground Floor, HDC Building, Hulhumale' on 27th November 2011 from 11:00 hrs till 13:00 hrs. Bids will not be accepted after 13:00 hrs on 27th November 2011.
11. Bids will be opened in the presence of bidders or their representatives who choose to attend the bid opening ceremony which will take place at 13:00 hrs on 27th November 2011 in the Exhibition Centre, Ground Floor, HDC Building, Hulhumale'.
12. Any addendums issued regarding changes to the bidding documents will be made available to all interested bidders who have purchased the bidding documents and will be uploaded in the Corporation's website.

Housing Development Corporation Limited
Hulhumalè, Maldives

IFB No: HDC(161)-EM/IFB/2011/1

Date: 27th October 2011

Invitation for Bids

The Housing Development Corporation Limited (hereinafter referred to as the "Corporation"), calls for bids for the lease of 7 plots from the industrial area of Hulhumale' for a lease period of 25 years. This invitation is open to individuals and companies.

1. The 7 plots placed on bid are;
 - 3 plots from Zone 1 (more than 10760 square feet)
 - 4 plots from Zone 4 (less than 10760 square feet)
2. Successful bidders shall develop the plots of land as per the development guidelines of the Corporation and as per other requirements outlined in the Bidding Documents. Proposed work by the successful bidder shall commence within 15 months from the date of signing of the lease agreement.
3. The area of the plots range from 4000 square feet to 27000 square feet.
4. Interested bidders must state the zone they wish to submit bids for. A bidder can submit only 1 bid for each zone and can be awarded only 1 plot per zone. Where bids are submitted in contravention to this, such bids shall be cancelled.
5. Compact discs (CD) containing a complete set of bidding documents will be available for purchase from the Corporation's Head Office located in Hulhumale' from 30th October 2011 till 24th November 2011. The sale price of a CD is MRF 200.00 (Two Hundred Maldivian Rufiyaa). Sample bidding documents will be available for download from the 'downloads' section of the Corporation's website (www.hdc.com.mv) from Thursday, 27th October 2011 onwards. Interested bidders need to purchase a bidding document in order to bid for the plots of land.
6. Purchase of the CD should be made under the name of the bidder. An individual can purchase CDs for any number of bidders. In case the actual bidder is unable to purchase the CD personally, the individual purchasing the CD in the bidder's name should be able to give all required information about the actual bidder.
If the individual, whose name under which the CD is purchased, wishes to transfer the bidding document to another person/company, he may do so by written request before the last date of sale of Bidding Documents. However, where such a change is recorded by the Corporation on such a request, the person/company whose name under which the CD was originally purchased shall lose the opportunity to submit bids and only the person to whom the document has been transferred to shall retain the right to submit the bid.
7. Once the purchase has been made the cost of the CD will not be reimbursed.
8. All information regarding preparation and submission of the bid can be found in the bidding documents contained in the CD. Interested bidders may obtain further information regarding the bidding and allocation process by submitting their queries in writing to the address given below before 13:30 hrs of 22nd November 2011. Interested bidders can also clarify about the work they propose to do on the plot during this period of time, where there is any doubt.

	رئیسہ ڈسٹرکٹ	6,295/- بحریہ
	ڈسٹرکٹ نامہ ڈسٹرکٹ کانسٹیبل	چیلنج سکیم سکیم کے تحت
	ڈسٹرکٹ کانسٹیبل	1
	رٹائرمنٹ پر ایجنسی	<ul style="list-style-type: none"> - سکیم کے تحت ایجنسیوں پر 2000/ بحریہ - چیلنج سکیم کے تحت ایجنسیوں پر (رئیسہ ڈسٹرکٹ 50%) 3147/50 بحریہ - ایجنسی کے ذریعے ڈسٹرکٹ کانسٹیبل نامہ ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر رٹائرمنٹ پر ایجنسیوں پر
	رٹائرمنٹ سکیم	<ul style="list-style-type: none"> - ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر 1 ایجنسیوں پر ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر
	ڈسٹرکٹ کانسٹیبل	<ul style="list-style-type: none"> 1. ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر 2. ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر 3. ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر 4. ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر
	ڈسٹرکٹ کانسٹیبل	<ul style="list-style-type: none"> 1. ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر 2. ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر 3. ڈسٹرکٹ کانسٹیبل کے تحت ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر ایجنسیوں پر

<p> 4. ڊاڪٽر جو رڪارڊ ۾ لاءِ لاءِ لاءِ 5. ڊاڪٽر جو رڪارڊ، جڏهن ته ڪو به ڊاڪٽر جي ڊاڪٽر جو رڪارڊ 6. ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p>	
<p> 30 آڪٽوبر 2011 وٽ 15:00 ۽ ڊاڪٽر جي ڊاڪٽر جو رڪارڊ (ڊاڪٽر، آڪٽوبر 2011) ڊاڪٽر جو رڪارڊ </p>	<p>ڊاڪٽر</p>
<p> 1. ڊاڪٽر جي ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p> <p> 2. ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p> <p> 3. ڊاڪٽر جي ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p> <p> 4. ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p>	<p>ڊاڪٽر جو رڪارڊ</p>

- ބަނޑަތަކުން ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ފަންނަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ގުޅުވައި ފޮޓޯ ނުވަތަ ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...

ސަލާމް ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...

- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...
- ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...

ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...

11 11 11 11 11 11 11 11 11 11

3330153 ފަންނަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...

saхар950@bml.com.mv

ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...

2011 30 04:00 ބަނޑުގެ ދަށުން ނުވާ ނުވަތަ ބޭނުންކުރާ ގޮތް ބަނޑުގެ ދަށުން ނުވާ...

1. 2011 14:00

1. 2011 14:00
2. 2011 14:00
3. 2011 14:00
4. 2011 14:00
5. 2011 14:00

2011 14:00

www.highcourt.gov.mv

22 1432

20 2011

MBC-IU/BD/2011/19

MBC-IU/BD/2011/19

MBC-IU/BD/2011/19

2011 1432

2011 1432	2011 1432
01	2011 1432
1. 2011 1432	2011 1432
2. 2011 1432	2011 1432
3. 2011 1432	2011 1432

Northern Utilities Limited

JOB VACANCY

Ref: NUL/2011/129

Date: 26th October 2011

We are seeking for a dynamic, proactive, result oriented systematic thinker to be part of our Team.

Position: Manager Project Development

Department: Operation Department

Qualification / Requirements: Must possess a Bachelor's degree in Business Management or Project Management.

Work Experience:

- Minimum 3 years of work experience in relevant field.

Remuneration Package: Negotiable

Other benefits: Health Insurance and 40% of overtime, Travel and accommodation allowance (condition apply).

Interested candidates are requested to send their application along with CV, copy of ID card or passport copy, passport size photo, copies of accredited educational certificates and other supporting documents and a police report before 2nd November 2011.

Northern Utilities Limited

M.Petoonia 3rd floor

Majeedhee magu, Male'

Tel: 3306901, Fax: 3306904

Email: admin@nul.com.mv

ސ. ރަޢްޔާ ޕްރޮޖެކްޓް ޖެނެރެލް ޖޮބް
 ރަޢްޔާ ޕްރޮޖެކްޓް ޖެނެރެލް ޖޮބް

ސަރަޕްޓް ނަންބަރު: S2C-A/2011/18	ވަޖީބު ފޯމު ފުރިހަމަކުރުމަށް
ޖަލްޞާޒު ނަންބަރު: 20 ޖެނެރެލް ޖޮބް 2011	
ޕްރޮޖެކްޓް ނަންބަރު: 02	ޕްރޮޖެކްޓް ނަންބަރު: 02
ޕްރޮޖެކްޓް ނަންބަރު: 1	ޕްރޮޖެކްޓް ނަންބަރު: 1
ޕްރޮޖެކްޓް ނަންބަރު: 1	ޕްރޮޖެކްޓް ނަންބަރު: 1
ޕްރޮޖެކްޓް ނަންބަރު: 3565-00	ޕްރޮޖެކްޓް ނަންބަރު: 3565-00

دیسرے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
دعا، درخواستیں اور درخواستیں۔

سرسن: (IUL)23-ES/1/2011/280

ادوار

۱۔ درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
دعا، درخواستیں اور درخواستیں۔

دعا: 01

دعا: 01

دعا: 3100/-

دعا: 08

دعا: 08

دعا:

1. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
2. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
3. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
- دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے

دعا: 01

1. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
2. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
3. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
4. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
5. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
6. دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے

دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے

دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے
دعا، درخواستیں اور درخواستیں کے لئے فراہم کیے گئے سیکشنز کے تحت ان کے لئے فراہم کیے گئے

دعا: 1432

دعا: 2011



Job Reference: MLE/023/2011

JOB VACANCY

October 27, 2011

“Excellent opportunity to be part of a dynamic and highly professional financial services team in your National Bank”

Bank of Maldives PLC is seeking a candidate to recruit into the following role:

Manager

(Bank of Maldives – Marketing Department)

As a senior member of the Bank, this role will be responsible for coordinating and managing all activity related to the management of the Bank’s affluent market segment.

The Manager, Marketing will work closely with executives to develop and execute the marketing plan and will be responsible for managing various marketing and promotional activities, as well as formulating the overall Bank’s marketing strategy and policy.

Duties and Responsibilities:

- Study market developments and customer requirements, commissioning market research as necessary, and find technological and product solutions to satisfy changing customer needs
- Contribute to the Bank’s annual business planning process from a marketing perspective by :
 - Identifying the product/service development direction and;
 - Ensuring high quality and timely input of customer and revenue forecasts for all relevant products
- Produce Bank’s annual marketing plan which:
 - Incorporates the individual product marketing strategies and plans
 - Ensures the optimum positioning and lifecycle management of the various products
 - Maximizes opportunities for cross selling of existing products, or new products.
- Develop the professionalism and capabilities of the Marketing Department and the Product Management team by:
 - Managing the overall product development and implementation plans for delivery on target and within budget
 - Providing timely, realistic and expert advice to Product Managers to enable them to make sound decisions regarding the development and management of their products
 - Facilitating the resources necessary to maximize the effectiveness of the Product Managers to implement the agreed product marketing plans
- Play a leadership role in all activities relating to product development with other departments of the Bank for the most effective and profitable introduction and marketing of new products.
- Manage the relationship with suppliers and partners to ensure that the bank’s objectives are achieved.

Requirements

- MBA in Marketing and/or Management highly desired
- 2+ years of product marketing experience is preferred but not essential
- In-depth understanding of financial products/services will be an added advantage
- Robust analytical, financial analysis and financial modelling skills
- Demonstrated ability to effectively communicate with senior leadership
- Detail oriented, self-starter, energetic, well organized with a sense of urgency and execution
- Strong skills in business strategy and strong quantitative skills
- Strong presentation skills
- Ability to manage cross-functionally and across an organization
- Excellent communication and interpersonal skills
- Ability to lead a team in a fast paced, deadline driven environment

Please send an electronic copy of your CV along with a copy of National Identification Card to:

E-mail: human_resources@bml.com.mv

Please note only short listed candidates will be called for an interview.

DEADLINE: November 02, 2011

<p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p>	
<p align="center">שכר:</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p>	
<p align="center">דמי:</p>	
<p align="center">אחד עשר אלף דולר / אחד עשר אלף דולר</p>	<p align="center">שכר:</p>
<p align="center">11,000/- דולר</p>	<p align="center">אחד עשר אלף דולר</p>
<p>- חודשי המסע: 3,500/- דולר</p> <p>- שכר המסע: אחד עשר אלף דולר / אחד עשר אלף דולר</p> <p>- דמי המסע: אחד עשר אלף דולר</p>	<p align="center">שכר:</p>
<p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p>	<p align="center">שכר:</p>
<p align="center">שכר:</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p> <p>- ארבעה עשר אלף דולר אשר ייחשב ארבעה חודשים לאחר תחילת המסע המשותף.</p>	

מכתב מס': 178-H/IL/2011/16

החלטות

בשם הוועדה למינוי פרופ' רחל, מס' 178-H/IL/2011/14, הוועדה למינוי פרופ' רחל, מס' 178-H/IL/2011/14, הוועדה למינוי פרופ' רחל, מס' 178-H/IL/2011/14, הוועדה למינוי פרופ' רחל, מס' 178-H/IL/2011/14.

ד"ר: רחל, מס' 178-H/IL/2011/14 (3)

פרופ' רחל, מס' 178-H/IL/2011/14 | פרופ' רחל, מס' 178-H/IL/2011/14

פרופ' רחל, מס' 178-H/IL/2011/14

מס': 178-H/IL/2011/14

מכתב מס' 178-H/IL/2011/14

מכתב מס' 178-H/IL/2011/14

מכתב מס' 178-H/IL/2011/14 7,035.00

מכתב מס' 178-H/IL/2011/14 2,000.00

מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

מכתב מס' 178-H/IL/2011/14

מכתב מס' 178-H/IL/2011/14

מכתב מס' 178-H/IL/2011/14

1. מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

2. מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

3. מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

4. מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14, מכתב מס' 178-H/IL/2011/14.

سروکاروں کے لئے

جوڈیسیل جج کے دفتر (پشاور)

جج صاحب محترم کے سامنے عرض ہے کہ ذیل کے درخواستیوں کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔
3345131 سروکاروں کے لئے۔
3344093 سروکاروں کے لئے۔

2. جج صاحب محترم کے سامنے درخواستیں جمع کروائی گئی ہیں (پشاور)
- ان کے لئے درخواستیں جمع کروائی گئی ہیں اور درخواستیں جمع کروائی گئی ہیں (پشاور)
3. جج صاحب محترم کے سامنے درخواستیں جمع کروائی گئی ہیں (پشاور)

میں نے درخواستیں جمع کروائی ہیں اور درخواستیں جمع کروائی ہیں
جج صاحب محترم کے لئے

سروکاروں کے لئے: (IUL) 164/1/2011/66

پیشگی کی درخواستیں اور درخواستیں جمع کروانی کے لئے درخواستیں

02 (پشاور) کے لئے

06 (پشاور) کے لئے (پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے درخواستیں جمع کروانی کے لئے)

پشاور کے لئے: پشاور کے لئے 08:00 سے 04:00 (پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے)
پشاور کے لئے 06:00 (پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے)

پشاور کے لئے: 12,000/- پشاور کے لئے 15,000/-

1. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے (LAMP, REDHAT, UBUNTU) درخواستیں جمع کروانی کے لئے

پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

2. PHP, MYSQL, HTML, CSS, JAVASCRIPT, JOOMLA درخواستیں جمع کروانی کے لئے

پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

3. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

4. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

5. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

6. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

7. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

8. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

9. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

1. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

2. پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

پشاور کے لئے درخواستیں جمع کروانی کے لئے

<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>

ذی شریف و دیگر امور کیلئے سکھانے اور ترویج کرنے کے لئے
 ڈیجیٹل مانیجمنٹ سروسز
 ڈیجیٹل مانیجمنٹ سروسز

سروس نمبر: 198-A/2011/105	پراجیکٹ کی تفصیلات
پیداوار: 27 مارچ 2011	
پیمانہ: 1	سروس نام: 1
1	
ذی شریف و دیگر امور کیلئے سکھانے اور ترویج کرنے کے لئے	
8,835/- روپے	
2000/- روپے کی شرح پر 50% کی شرح پر مقررہ کردہ اور ترویج کرنے کے لئے	
15,252/50 روپے	
1. ڈیجیٹل مانیجمنٹ سروسز اور دیگر امور کیلئے سکھانے اور ترویج کرنے کے لئے	
2. ڈیجیٹل مانیجمنٹ سروسز اور دیگر امور کیلئے سکھانے اور ترویج کرنے کے لئے	
MS 4 ممبرز کی شرح پر 3 ممبرز کی شرح پر مقررہ کردہ اور ترویج کرنے کے لئے	
HTML , CSS, Javascript, ASP-NET C # اور دیگر امور کیلئے سکھانے اور ترویج کرنے کے لئے	
MSSQL Server اور MySQL اور دیگر امور کیلئے سکھانے اور ترویج کرنے کے لئے	
2 ممبرز کی شرح پر مقررہ کردہ اور ترویج کرنے کے لئے	
3 ممبرز کی شرح پر مقررہ کردہ اور ترویج کرنے کے لئے	
4 ممبرز کی شرح پر مقررہ کردہ اور ترویج کرنے کے لئے	
5 ممبرز کی شرح پر مقررہ کردہ اور ترویج کرنے کے لئے	

تعداد: 3	پروگرام نام: پروگرام پریمیئر	رقم: 3
	1	مقررہ
	7,035/- مقررہ	مقررہ نام: "مقررہ"
	12,552/50 مقررہ	مقررہ نام: "مقررہ"
	2000/- مقررہ	مقررہ نام: "مقررہ"
50% مقررہ		مقررہ نام: "مقررہ"
<p>1- مقررہ نام: "مقررہ"</p> <p>2- مقررہ نام: "مقررہ"</p> <p>3- مقررہ نام: "مقررہ"</p> <ul style="list-style-type: none"> HTML , CSS, Javascript, ASP-NET C # مقررہ MySQL Server مقررہ 2 مقررہ 		مقررہ نام: "مقررہ"
<ul style="list-style-type: none"> مقررہ نام: "مقررہ" مقررہ نام: "مقررہ" مقررہ نام: "مقررہ" 		مقررہ نام: "مقررہ"
<ol style="list-style-type: none"> 1- مقررہ نام: "مقررہ" 2- مقررہ نام: "مقررہ" 3- مقررہ نام: "مقررہ" 4- مقررہ نام: "مقررہ" 		مقررہ نام: "مقررہ"

	د.س.ن: -/7035
	س.م.ن: -/2000
	ن.م.ن: -/35%
<p>م.م.ن: -/7035</p> <p>- د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p>	
	د.س.ن: -/01
	د.س.ن: -/5610
	س.م.ن: -/2000
	ن.م.ن: -/35%
<p>م.م.ن: -/7035</p> <p>- د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p> <p>د.س.ن: -/7035</p> <p>ن.م.ن: -/7035</p>	

Advertisement	No: MNU-HR/2011/362
	27 th October 2011
<u>JOB OPPORTUNITY</u>	
An exciting opportunity for a dynamic, dedicated and result oriented individual to work in our organization	
Post:	Lecturer
Classification:	Director
Job Rank:	EX1
No. of Vacancy:	03
Field	Shari'ah , Law
Work Setting:	The Maldives National University / Faculty of Shari'ah and Law
Educational Back Ground:	Master Degree (Level 9) and Bachelors Degree (Level 7) in related field.
	Master Degree (Level 9) in related field plus 10 years experience in related field.
Remuneration and other employment benefits:	Basic Salary: MRF 8,835/-
	Service Allowance: MRF 3,500/-
	Overtime pay: As per Civil Service Commission regulation
	Food Allowance: MRF 1,800/-(Non-Residents only (Foreigners))
	If accommodation is not provided: MRF 1,500/- (Non-Residents only (Foreigners))
Responsibilities:	To prepare and conduct lectures according to the course syllabus and scheme of work
	To mark and grade all course work assignment and examination papers.
	To prepare feed back to management on the course proceedings at the end of semester.
	To monitor the performance and progress of each student.
	To provide feedback to management about the continual improvement of the class Performance.
Note: This Post is open for both the Maldivian and Foreign Lecturers	
Application closing time: 17 th November 2011 before 12:00 pm	
Interested candidates please sent the applications along with accredited copies of your qualification, copy of ID and CV to The Maldives National University, Central Administration, Raiydhebai Hingun, Male'	
For more information please contact 3345409	

සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු: 2011/127/NUL

සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු

සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු (2011/127/NUL) යනු සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි. සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි.

1. කාර්යය: සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි.

සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි. සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි.

කාර්යය: සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි.

සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි.

සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි. සරසරවුමේ අධ්‍යක්ෂවරයාණනු සඳහා පත්වීමේ කොන්දේසි සඳහා වන නියෝගයකි.

28 ජනවාරි 2011
26 ජනවාරි 2011

دسرټولې پخې اخو چې پرمخ و، دڅو اړوند ناوړې
دغې، ترڅو اړوند

دسرټولې

سرسره: 88-AS/IU/2011/51

نومبر: 26 د اکتوبر 2011

وېب څانگه ترڅو

دسرټولې

دسرټولې	دسرټولې	دسرټولې
1	1500/-	5020/-

	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې
	دسرټولې	دسرټولې

<ul style="list-style-type: none"> • ארבעת ימי השבוע האחרונים של חודש • מכתב המכתרים והתוכנית לשיעור יום הלימודים • רשימת השאלות שיש להכין לדיון • סוגי שיעורים דו-צדדיים וקבוצתיים ושיעור יום הלימודים 	<p>התכנית התוכנית:</p>
<ol style="list-style-type: none"> 1. דיון על השאלות והתוכנית 2. מכתב המכתרים והתוכנית לשיעור יום הלימודים 3. ישיבת הלימודים והשיעור 4. פגישה עם הנהלת המוסד 5. אסיפה כללית 6. תוכנית הלימודים והתוכנית לשיעור יום הלימודים 	<p>דיון מכתב המכתרים והתוכנית:</p>
<ol style="list-style-type: none"> 1. פגישה עם הנהלת המוסד 2. מכתב המכתרים והתוכנית לשיעור יום הלימודים 3. ישיבת הלימודים והשיעור 4. פגישה עם הנהלת המוסד 	<p>התכנית התוכנית:</p>
<p>דיון על התוכנית והתוכנית לשיעור יום הלימודים (דיון עם הנהלת המוסד)</p> <p>02</p> <p>2011 ו-16:00 תוכנית הלימודים והתוכנית לשיעור יום הלימודים.</p> <p>(תוכנית, 5 שעות)</p>	<p>התכנית:</p>
<p>דיון על התוכנית והתוכנית לשיעור יום הלימודים (דיון עם הנהלת המוסד)</p> <p>3323224</p> <p>3322512</p> <p>05</p> <p>שיעור יום הלימודים והתוכנית לשיעור יום הלימודים.</p>	<p>התכנית והתוכנית:</p>

የገቢዎች ሚኒስቴር: (IUL)196-C/1/2011/

ወጪ ጥሪ የሚያመልክት

ገቢዎች ሚኒስቴር:

ገቢዎች ሚኒስቴር: 01

ገቢዎች ሚኒስቴር: -/6185 ጥቅም

ገቢዎች ሚኒስቴር: የኢትዮጵያ ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

የገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

ገቢዎች ሚኒስቴር:

1. ገቢዎች ሚኒስቴር/ገቢዎች ሚኒስቴር/ገቢዎች ሚኒስቴር 3 ዓመት ገቢዎች ሚኒስቴር "ሀ" ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር.

ሀ ገቢዎች ሚኒስቴር "ገቢዎች" ገቢዎች ሚኒስቴር "ሀ" ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

2. ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር 5 ዓመት ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

3. ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

ገቢዎች ሚኒስቴር: ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር 10% ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

ገቢዎች ሚኒስቴር: ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር 02 ገቢዎች ሚኒስቴር 2011 ዓ.ም. ገቢዎች ሚኒስቴር 15:00 ገቢዎች ሚኒስቴር

ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር ገቢዎች ሚኒስቴር

29 ንብረት/2011

27 ገቢዎች ሚኒስቴር 2011

דעם צווייטן טאג

טעג ווערענדיגן פארהייבונג פונעם
נאציאנאלן קאנפערענץ

סדרה: BAM/IUL/2011/30

אויסגאבע

38 פארן זאגטן טעג ווערענדיגן דעם 2011

די אויסגאבע פארן 38 פארן זאגטן טעג ווערענדיגן דעם 2011 וועט זיין פארן 20סטן און 30סטן און וועט זיין פארן 1 און 2 פארן זאגטן טעג ווערענדיגן דעם 2011. די אויסגאבע פארן 38 פארן זאגטן טעג ווערענדיגן דעם 2011 וועט זיין פארן 20סטן און 30סטן און וועט זיין פארן 1 און 2 פארן זאגטן טעג ווערענדיגן דעם 2011.

21 דעם 2011

סערט

סערט פארן זאגטן טעג ווערענדיגן
נאציאנאלן קאנפערענץ

סדרה: 60-ADM/2011/225

אויסגאבע

די אויסגאבע פארן זאגטן טעג ווערענדיגן

די אויסגאבע פארן זאגטן טעג ווערענדיגן דעם 2011 וועט זיין פארן 1 און 2 פארן זאגטן טעג ווערענדיגן דעם 2011. די אויסגאבע פארן זאגטן טעג ווערענדיגן דעם 2011 וועט זיין פארן 1 און 2 פארן זאגטן טעג ווערענדיגן דעם 2011.

26 דעם 2011

سروس نمبر: (IUL)213-MC/1/2011/1080

دفعہ

مہینہ ۱۰۰۰ کے تحت جاری دہائی کے تحت جاری دہائی کے تحت جاری 2012 کے تحت جاری
 دفعہ ۱۰۰۰ کے تحت جاری دفعہ ۱۰۰۰ کے تحت جاری دفعہ ۱۰۰۰ کے تحت جاری

مہینہ	دفعہ	دفعہ	دفعہ
دفعہ ۱۰۰۰ کے تحت جاری	16	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	16	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	16	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	16	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	16	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	16	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	18	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	16	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	18	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	16	4 دفعہ + 3 دفعہ 4 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری
دفعہ ۱۰۰۰ کے تحت جاری	32	18 دفعہ	دفعہ ۱۰۰۰ کے تحت جاری

בסדר דברי

בסדר דברי הרב רבינו זצ"ל
ד"ר, פרופ' רבינו זצ"ל

מס' (IUL)120/1/2011/71

התקנה

2011 וס' ארבעה עשר, יום ראשון, ארבע עשרה דצמבר

2011 וס' ארבעה עשר, יום ראשון, תשרי

אשר הוקדשו לשיעור ב"מ, וזמני השעור הם
ד"ר וס' שבעה עשר, יום ראשון.

תשרי, וזמני השעור הם שבעה עשר, יום ראשון
בשנים 2011 תשרי וס' 28, יום ראשון, י"ג

אשר תשרי, וזמני השעור הם י"ג, יום ראשון, י"ג
2011 תשרי וס' 27, וס' 08:30, יום ראשון, י"ג

אשר תשרי, וזמני השעור הם י"ג, יום ראשון, י"ג
בשנים 2011 תשרי וס' 21, יום ראשון, י"ג

יום ראשון, י"ג, יום ראשון, י"ג, יום ראשון, י"ג
יום ראשון, י"ג, יום ראשון, י"ג, יום ראשון, י"ג
יום ראשון, י"ג, יום ראשון, י"ג, יום ראשון, י"ג
יום ראשון, י"ג, יום ראשון, י"ג, יום ראשון, י"ג

26 תשרי, י"ג
24 תשרי, י"ג

בסדר דברי הרב רבינו זצ"ל
ד"ר, פרופ' רבינו זצ"ל

מס' (IUL)88-LS/88/2011/8

התקנה

בסדר דברי הרב רבינו זצ"ל

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

26 תשרי, י"ג
24 תשרי, י"ג

בסדר דברי הרב רבינו זצ"ל
ד"ר, פרופ' רבינו זצ"ל

מס' (A)DB-2011/172

התקנה

2011 תשרי וס' 19, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג
בסדר דברי הרב רבינו זצ"ל, יום ראשון, י"ג

26 תשרי, י"ג
24 תשרי, י"ג

උදාහරණයක් ලෙසින් දැනට අපේක්ෂා කෙරෙන
සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

සංඛ්‍යාංකය: 182-MTG/2011/45

ආචාර්ය

මෙහිදී අපේක්ෂා කෙරෙන පරිදිව පවතින ප්‍රධාන අංශයක් ලෙසින්
සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින් www.health.gov.mv
වෙබ් අඩවිය මගින් ප්‍රවර්ධනය කෙරෙන බව පෙන්වා දෙනු ලැබේ.
මෙහිදී ප්‍රධාන අංශයක් ලෙසින් ප්‍රවර්ධනය කෙරෙන බව පෙන්වා දෙනු ලැබේ.

උදාහරණයක් ලෙසින් දැනට අපේක්ෂා කෙරෙන
සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

12 දිනකදී 1432
10 වන අංකය 2011

සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

උදාහරණයක් ලෙසින් දැනට අපේක්ෂා කෙරෙන
සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

සංඛ්‍යාංකය: (IUL)101-BR/1/2011/84

ආචාර්ය

සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

උදාහරණයක් ලෙසින් දැනට අපේක්ෂා කෙරෙන
සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

උදාහරණයක් ලෙසින් දැනට අපේක්ෂා කෙරෙන
සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

06 වන අංකය 1432
04 වන අංකය 2011

සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන අංශයක් ලෙසින්
දැනට ප්‍රවර්ධනය වෙමින් පවතී.

دواء قوی ہے اور اسے احتیاط سے استعمال کرنا چاہیے۔
 دوسرے دوائیوں کے ساتھ استعمال کرتے وقت احتیاط سے استعمال کرنا چاہیے۔
 دواء کو محفوظ اور خشک جگہ پر رکھنا چاہیے۔

سرساؤ: 182-MTG /2011/49

درجہ اولیٰ

سرساؤ کے تحت درج کردہ دوائیوں کے بارے میں مزید معلومات کے لیے

درجہ اولیٰ کے تحت درج کردہ دوائیوں کے بارے میں مزید معلومات کے لیے سرسائے کے ویب سائٹ پر جا کر دیکھا جائے۔
 سرسائے کے ویب سائٹ پر جا کر دیکھا جائے۔
 سرسائے کے ویب سائٹ پر جا کر دیکھا جائے۔
 سرسائے کے ویب سائٹ پر جا کر دیکھا جائے۔
 سرسائے کے ویب سائٹ پر جا کر دیکھا جائے۔

Company name	Generic name	Registration status	schedule	Product name	Dosage form	strength
GSK Pakistan	DM + Triprolidine HCl Pseudoephedrine		POM	Actifed DM	Oral Liquid	DM 10mg + Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg
GSK Pakistan	Dextromethasone		POM	Actifed DM	Tablet	Dextromethorphan based
GSK SriLanka	Triprolidine HCl + Pseudoephedrine		POM	Actifed	Oral Liquid	Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg
GSK	Pseudoephedrine, Triprolidine		POM	Actifed	Tablet	pseudoephedrine, triprolidine
Glaxo Wellcome various manufacturers	Pseudoephedrine + guaiphenesin		POM	Sudafed	Oral Liquid	pseudoephedrine, guaiphenesin
GSK SriLanka	DM + Triprolidine HCl +, Pseudoephedrine		POM	Actifed DM	Oral Liquid	DM 10mg + Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg
GSK SriLanka	Triprolidine HCl +Pseudoephedrine + Guaiphenesin		POM	Actifed Expectorant	Oral Liquid	Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg, Guaiphenesin 100mg
Glenmark India	DM + Triprolidine HCl +Pseudoephedrine	r	POM	Ascoril D	Oral Liquid	DM 10mg + Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg
Glenmark India	DM ,Triprolidine HCL ,Pseudophedrine	r	POM	Ascodex	Cough Syrup	DM 10 mg BP,Triprolidine HCL 1.25 mg,Pseudophedrine 30 mg BP
Various Manufactures	METHYLERGOMETRINE		Restricted and Hospital use only	METHYLERG OMETRINE	Injection	0.2 mg/ml
Various Manufacturers	METHYLERGOMETRINE		Restricted and Hospital use only	METHYLERG OMETRINE	Injection	0.2mg/ml
GSK Pakistan	Ergotamine, cyclizine , Caffeine		POM	Migril	Tablet	Ergotamine 2mg, cyclizine 50mg, Caffeine 100mg
Various manufacturers	EPHEDRINE		Restricted and Hospital use only	Ephedrine	Injection	30mg
Astron Ltd Sri Lanka	Ephedrine , Na citrate + Clorpheniramine+DM	r	POM	Corex D	Oral Liquid	ephedrine 5mg, Na citrate 187.5 ,Clorpheniramine 4mg,DM 15mg, Menthol 0.1mg/5ml

اس دوا کے بارے میں مزید معلومات کے لیے سرسائے کے ویب سائٹ پر جا کر دیکھا جائے۔

01 فروری 2011

29 جولائی 2011

سری نمبر: (A)CB-2011/184

پروٹوکول

پروٹوکول نمبر 184/2011 - 19 ستمبر 2011

پروٹوکول نمبر 184/2011 - 19 ستمبر 2011
پروٹوکول نمبر 184/2011 - 19 ستمبر 2011
پروٹوکول نمبر 184/2011 - 19 ستمبر 2011

نمبر سلسلہ	تاریخ	موضوع	مقام
1	19 ستمبر 2011	پروٹوکول نمبر 184/2011	پروٹوکول نمبر 184/2011
2	19 ستمبر 2011	پروٹوکول نمبر 184/2011	پروٹوکول نمبر 184/2011
3	19 ستمبر 2011	پروٹوکول نمبر 184/2011	پروٹوکول نمبر 184/2011

22 فروری 1432

20 ستمبر 2011

سری نمبر: (A)CB-2011/185

پروٹوکول

پروٹوکول نمبر 185/2011 - 19 ستمبر 2011

پروٹوکول نمبر 185/2011 - 19 ستمبر 2011
پروٹوکول نمبر 185/2011 - 19 ستمبر 2011
پروٹوکول نمبر 185/2011 - 19 ستمبر 2011

نمبر سلسلہ	تاریخ	موضوع	مقام
1	19 ستمبر 2011	پروٹوکول نمبر 185/2011	پروٹوکول نمبر 185/2011
2	19 ستمبر 2011	پروٹوکول نمبر 185/2011	پروٹوکول نمبر 185/2011
3	19 ستمبر 2011	پروٹوکول نمبر 185/2011	پروٹوکول نمبر 185/2011

22 فروری 1432

20 ستمبر 2011

سركه سوكو خوسه دره شوسه
دو زوكو سوسه لاسكوسه ورجه
دو، ترورسوخ

سركه: NTC/IU/2011/10

بتر هسره سركه سوكو خوسه دره شوسه

1432 ارتر (دره) ز انسه برتر
هسره ترورسوخ ارتر انسرتر دسسه زوكو
ترورسوخ دره ارتر هسره ترورسوخ
زوكو ترورسوخ برتر انسه زوكو.
سوسه زوكو سوسه 8:00 س دسره 2:00
ارتر. دسره زوكو سوسه 12 ترورسوخ 2011
ترورسوخ ترورسوخ هسره سوسه زوكو.

5 ترورسوخ 2011 ترورسوخ، 8 ترورسوخ 2011 ارتر،
10 ترورسوخ 2011 هسره زوكو، 13 ترورسوخ 2011
ارتر

26 ارتر 2011

دو زوكو سوسه انسه زوكو سوسه
دو، ترورسوخ

سركه: (IUL)220-RPP/1/2011/102

ارتر

دره سركه سوسه ترورسوخ، انسه برتر
دسره ترورسوخ دسسه زوكو 3 ترورسوخ 2011 ارتر
ترورسوخ ترورسوخ سوسه سوسه سوسه، دسره
سوسه زوكو زوكو ارتر انسرتر زوكو
ترورسوخ ترورسوخ ترورسوخ زوكو سوسه
دسره سوسه سوسه زوكو سوسه زوكو سوسه.

27 ترورسوخ 1432

25 ارتر 2011

دسره سوسه انسه زوكو سوسه
دو، ترورسوخ

سركه: (IUL)138-AS2/138/2011/66

ارتر

2011 وسه ارتر دسره سوسه زوكو
ترورسوخ زوكو سوسه دسره سوسه
ترورسوخ 20 ترورسوخ 2011 ترورسوخ 16:00
انسه دسره سوسه سوسه زوكو سوسه زوكو.
ارتر دسره سوسه سوسه زوكو سوسه زوكو
3004353/3004354 ارتر زوكو سوسه زوكو.

28 ترورسوخ 1432

26 ارتر 2011

سوسه انسه زوكو سوسه
دو، ترورسوخ

سركه: E-2011/13

زوكو سوسه زوكو

دسره سوسه زوكو سوسه
انسه زوكو سوسه زوكو سوسه
ترورسوخ زوكو سوسه زوكو سوسه
سوسه زوكو سوسه زوكو سوسه
دسره سوسه زوكو سوسه زوكو سوسه
ارتر 28 وسه ترورسوخ 6:00 ارتر
29 و ترورسوخ ترورسوخ 12:00 ارتر
زوكو سوسه زوكو.

دسره سوسه زوكو سوسه
سوسه زوكو سوسه زوكو سوسه
دسره سوسه زوكو سوسه زوكو سوسه
ترورسوخ زوكو سوسه زوكو سوسه
ترورسوخ زوكو سوسه زوكو سوسه
انسه زوكو سوسه زوكو سوسه.

سوسه زوكو سوسه زوكو سوسه
ترورسوخ ترورسوخ ترورسوخ زوكو سوسه

28 ترورسوخ 1432

26 ارتر 2011

דברי שופט אהרן ברק, "האדם והחוק" (IUL)141-E1/1/2011/110

מסמך: (IUL)141-E1/1/2011/110

דברים

"פועל אחרת, כפי שהיא מופיעה, היא שיש להבחין בין 'האדם' לבין 'החוק'..."

מסמך: דברי שופט אהרן ברק

מסמך: 31 אפריל 2011, 1 מאי 2011, 2 יוני 2011

09:00

01:00

27 פרק 1432

25 אפריל 2011

החוק והאדם, דברי שופט אהרן ברק

מסמך: (IUL)226-E/PRIV/2011/1007

דברים

"האדם והחוק, דברי שופט אהרן ברק, 3 מאי 2011..."

A0D5654 ·1

A0E1027 ·2

A0B6792 ·3

27 פרק 1432

25 אפריל 2011

جسٽيٽي جي ٽن رٿن تي ٺهڻ واري
ٿي، جنهن تي ٺهڻ واري.

سلسلو نمبر: (IUL)23-AP/1/2011/285

اڻڄاتل

ٻه ڏينهن جي اندر ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري

ٻه ڏينهن جي اندر ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري.

ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري.

ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري.

ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري.

ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري.

ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري.

ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري
ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري ٽن رٿن تي ٺهڻ واري.

25 فروري 2011
23 اپريل 2011

כרטיס מס' 2011/286-AP/23 (IUL)
תאריך: 2011

מס' 2011/286-AP/23 (IUL)

הערות

במסגרת תיק מס' 2011/286-AP/23 (IUL) נערכו שתי דיונים, הראשון ב-17.12.2011 והשני ב-18.12.2011. הדיון הראשון נערך בהשתתפות שני הצדדים, והדיון השני נערך בהשתתפות הצדדים והתביעה. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-14.12.2011. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-14.12.2011. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-14.12.2011.

במסגרת הדיונים נשמעו הצהרות מצד שני הצדדים, ונשמעו גם הצהרות מצד התביעה. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-14.12.2011. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-14.12.2011. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-14.12.2011.

25 תמונת מס' 1432
23 תמונת מס' 2011

כרטיס מס' 2011/80-AS/IL
תאריך: 2011

מס' 2011/80-AS/IL

הערות

הערות

1432 מס' 2011/80-AS/IL נערכו שני דיונים, הראשון ב-06.09.2011 והשני ב-09.09.2011. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-03.09.2011. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-03.09.2011. הדיונים נערכו בהתאם להצעת התביעה, אשר נמסרה לראש השירות המבחן ב-03.09.2011.

29 תמונת מס' 1432
26 תמונת מס' 2011

15-45	15.00	16.00	15.43	13.50	16.00	15.20	13.50	16.00	15.63	15.00	16.00	15.40	14.50	16.00	15.50	15.00	16.00	15.00	16.00	15.50	15.00	16.00	397 توتومو	مهره 1 / مهره 2	دیس سائٹ	
15-31	13.00	16.00	14.86	13.00	16.00	14.80	13.00	16.00	14.80	13.00	16.00	15.00	13.50	16.00	14.80	15.00	16.00	15.00	16.00	14.80	13.00	16.00	397 توتومو	مهره 1 / مهره 2	دیس سائٹ	
29-83	25.00	37.00	29.06	25.00	31.00	29.20	25.00	31.00	29.20	25.00	31.00	29.20	25.00	31.00	29.20	28.20	25.00	31.00	25.00	31.00	29.20	25.00	31.00	1 مهره 1	مهره 1	مهره 1
27-86	25.00	30.00	27.77	25.00	30.00	27.60	25.00	30.00	27.60	25.00	30.00	27.60	25.00	30.00	28.25	25.00	30.00	25.00	30.00	28.25	25.00	30.00	1 مهره 1	مهره 1	مهره 1	
33-23	25.00	50.00	29.60	25.00	38.00	29.60	25.00	38.00	29.60	25.00	38.00	29.60	25.00	38.00	31.60	25.00	38.00	25.00	38.00	31.60	25.00	38.00	1 مهره 1	مهره 1	مهره 1	
67-99	65.00	79.00	71.07	65.00	79.00	74.50	70.00	79.00	70.00	70.00	70.00	76.00	73.00	79.00	67.50	65.00	70.00	65.00	70.00	67.50	65.00	70.00	2 مهره 2	مهره 1	مهره 2	
96-77	95.00	105.00	96.90	95.00	105.00	96.67	95.00	100.00	96.67	95.00	100.00	98.75	95.00	105.00	96.67	95.00	100.00	95.00	100.00	96.67	95.00	100.00	2 مهره 2	مهره 2	مهره 2	
67-85	65.00	72.00	68.98	65.00	72.00	69.67	65.00	72.00	68.50	65.00	72.00	72.00	72.00	72.00	69.00	65.00	72.00	65.00	72.00	69.00	65.00	72.00	2 مهره 2	مهره 3	مهره 2	
72-86	68.00	77.00	73.24	68.00	77.00	73.67	68.00	77.00	73.67	68.00	77.00	73.67	68.00	77.00	73.67	68.00	76.00	68.00	76.00	73.67	68.00	77.00	2 مهره 2	مهره 4	مهره 2	
56-35	50.00	60.00	55.37	50.00	60.00	55.00	50.00	60.00	55.00	50.00	60.00	55.00	50.00	60.00	56.00	50.00	58.00	50.00	60.00	56.00	50.00	60.00	1 مهره 1	مهره 1	مهره 1	
1-65	1.50	1.90	1.80	1.50	3.00	1.93	1.50	3.00	1.93	1.50	3.00	1.93	1.50	3.00	1.63	1.50	1.75	1.50	1.90	1.68	1.50	1.90	1-0	مهره 1	مهره 1	
20-57	20.00	22.00	20.91	20.00	22.00	21.00	20.00	22.00	21.00	20.00	22.00	21.00	20.00	22.00	20.80	20.00	22.00	20.00	22.00	20.80	20.00	22.00	340 توتومو	مهره 1	مهره 1	
5-99	5.50	6.50	5.99	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	50 توتومو	مهره 1	مهره 1	
5-99	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	50 توتومو	مهره 1	مهره 1	
5-23	5.00	5.50	5.38	5.00	6.00	5.50	5.00	6.00	5.50	5.00	6.00	5.63	5.00	6.00	5.50	5.00	5.00	5.00	5.00	5.00	5.00	5.00	100 توتومو	مهره 1	مهره 1	
6-09	6.00	6.50	6.09	6.00	6.00	6.10	6.00	6.50	6.10	6.00	6.50	6.13	6.00	6.50	6.10	6.00	6.00	6.00	6.50	6.10	6.00	6.50	50 توتومو	مهره 1	مهره 1	
3-30	2.10	3.50	2.70	2.10	3.50	2.80	2.10	3.50	2.80	2.10	3.50	2.80	2.10	3.50	2.80	2.10	2.80	2.10	3.50	2.80	2.10	3.50	100 توتومو	مهره 1	مهره 1	
3-69	2.70	4.50	3.40	2.70	4.50	3.60	2.70	4.50	3.60	2.70	4.50	3.60	2.70	4.50	3.60	2.70	3.10	2.70	3.50	3.60	2.70	4.50	100 توتومو	مهره 1	مهره 1	
4-33	3.50	5.50	4.53	4.00	5.50	4.60	4.00	5.50	4.60	4.00	5.50	4.60	4.00	5.50	4.40	4.00	4.30	4.00	5.00	4.60	4.00	5.50	1-0	مهره 1	مهره 1	

📻 94.6 SunFM 📻

1. 4:00 PM - 4:30 PM: **🎵🎶🎵**
 2. 4:30 PM - 5:00 PM: **🎵🎶🎵**
 3. 5:00 PM - 5:30 PM: **🎵🎶🎵**
 4. 5:30 PM - 6:00 PM: **🎵🎶🎵**
 5. 6:00 PM - 6:30 PM: **🎵🎶🎵**
 6. 6:30 PM - 7:00 PM: **🎵🎶🎵**
 7. 7:00 PM - 7:30 PM: **🎵🎶🎵**
 8. 7:30 PM - 8:00 PM: **🎵🎶🎵**
 9. 8:00 PM - 8:30 PM: **🎵🎶🎵**
 10. 8:30 PM - 9:00 PM: **🎵🎶🎵**
 11. 9:00 PM - 9:30 PM: **🎵🎶🎵**
 12. 9:30 PM - 10:00 PM: **🎵🎶🎵**
 13. 10:00 PM - 10:30 PM: **🎵🎶🎵**
 14. 10:30 PM - 11:00 PM: **🎵🎶🎵**
 15. 11:00 PM - 11:30 PM: **🎵🎶🎵**
 16. 11:30 PM - 12:00 AM: **🎵🎶🎵**
 17. 12:00 AM - 12:30 AM: **🎵🎶🎵**
 18. 12:30 AM - 1:00 AM: **🎵🎶🎵**
 19. 1:00 AM - 1:30 AM: **🎵🎶🎵**
 20. 1:30 AM - 2:00 AM: **🎵🎶🎵**
 21. 2:00 AM - 2:30 AM: **🎵🎶🎵**
 22. 2:30 AM - 3:00 AM: **🎵🎶🎵**
 23. 3:00 AM - 3:30 AM: **🎵🎶🎵**
 24. 3:30 AM - 4:00 AM: **🎵🎶🎵**

📻 93.6 Capital 📻

SunFM 94.6
 the heat in your life...
 1. 4:00 PM - 4:30 PM: **🎵🎶🎵**
 2. 4:30 PM - 5:00 PM: **🎵🎶🎵**
 3. 5:00 PM - 5:30 PM: **🎵🎶🎵**
 4. 5:30 PM - 6:00 PM: **🎵🎶🎵**
 5. 6:00 PM - 6:30 PM: **🎵🎶🎵**
 6. 6:30 PM - 7:00 PM: **🎵🎶🎵**
 7. 7:00 PM - 7:30 PM: **🎵🎶🎵**
 8. 7:30 PM - 8:00 PM: **🎵🎶🎵**
 9. 8:00 PM - 8:30 PM: **🎵🎶🎵**
 10. 8:30 PM - 9:00 PM: **🎵🎶🎵**
 11. 9:00 PM - 9:30 PM: **🎵🎶🎵**
 12. 9:30 PM - 10:00 PM: **🎵🎶🎵**
 13. 10:00 PM - 10:30 PM: **🎵🎶🎵**
 14. 10:30 PM - 11:00 PM: **🎵🎶🎵**
 15. 11:00 PM - 11:30 PM: **🎵🎶🎵**
 16. 11:30 PM - 12:00 AM: **🎵🎶🎵**
 17. 12:00 AM - 12:30 AM: **🎵🎶🎵**
 18. 12:30 AM - 1:00 AM: **🎵🎶🎵**
 19. 1:00 AM - 1:30 AM: **🎵🎶🎵**
 20. 1:30 AM - 2:00 AM: **🎵🎶🎵**
 21. 2:00 AM - 2:30 AM: **🎵🎶🎵**
 22. 2:30 AM - 3:00 AM: **🎵🎶🎵**
 23. 3:00 AM - 3:30 AM: **🎵🎶🎵**
 24. 3:30 AM - 4:00 PM: **🎵🎶🎵**

Capital RADIO 93.6 FM
 ...your friend on air.
 1. 7:00 AM - 7:45 AM: **🎵🎶🎵**